



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2026 ජනවාරි

යෝජිත උත්තර

**(301) මූල්‍ය වාර්තාකරණය (FAR)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540 , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.  
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2026 ජනවාරි

(301) මූල්‍ය වාර්තාකරණය

යෝජිත උත්තර

අනිවාර්ය ප්‍රශ්න 4  
(මුළු ලකුණු 20)

A කොටස

පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය

(a)

- ආයෝජකයින් විසින් තවදුරටත් ආයෝජනය කිරීම, ආයෝජනය පවත්වාගෙන යාම හෝ ආයෝජනය ඉවත් කර ගැනීම පිළිබඳ තීරණය කිරීම.
- ණය සහ අනෙකුත් ණය පහසුකම් සැපයීම හෝ ඒවායේ සීමාවන් තීරණය කිරීම.
- සේවකයින් විසින් ආයතනය තුළ තවදුරටත් සේවය කරන්නේද නැතිනම් ඉවත් වෙන්නේද යන්න තීරණය කිරීම සඳහා වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ගෙවීමට ආයතනයට ඇති හැකියාව ඇගයීම සඳහා.
- ආයතනයේ ආර්ථික සම්පත් භාවිතයට බලපාන කළමනාකරණ ක්‍රියාවලීන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීම
- බදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා.

(ඉහත සඳහන් කරුණු අතරින් තුනක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ.)

(ලකුණු 03 යි)

(b)

මූල්‍ය ප්‍රාග්ධනය යනු ව්‍යාපාරයක හිමිකරුවන් විසින් එම ව්‍යාපාරය තුළ ආයෝජනය කර ඇති ශුද්ධ වත්කම්වල (හිමිකම) මූල්‍ය වටිනාකමයි. මූල්‍ය ප්‍රාග්ධනය පවත්වාගෙන යනු ලබන්නේ ලාභය උත්පාදනය කිරීම මගිනි. එබැවින්, මූල්‍ය ප්‍රාග්ධන නඩත්තුව යනු හිමිකරුවන් ආයෝජනය කළ ශුද්ධ වත්කම් වෙනුවෙන් ප්‍රමාණවත් ලාභයක් උපයා ගැනීමයි. මූලික වශයෙන් ලාභය යනු, ව්‍යාපාරයට අලුතින් යෙදවූ ප්‍රාග්ධනය සහ ව්‍යාපාරයෙන් ලබාගත් ගැනිලි වල බලපෑම ඉවත් කළ පසු, ව්‍යාපාරයේ ශුද්ධ වත්කම්වල සිදුවන වැඩිවීමයි.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 05)

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිච්ඡේදය

(a)

ඒකාබද්ධ වාර්තාකරණයට අනුව, කාල පරිච්ඡේදයක අවසානයේ ඇති ශුද්ධ වත්කම්වල මූල්‍ය අගය, කාල පරිච්ඡේදය ආරම්භයේ තිබූ ශුද්ධ වත්කම්වල මූල්‍ය අගය ඉක්මවන්නේ නම් (එම කාල පරිච්ඡේදය තුළ අයිතිකරුවන්ට ලබාදුන් බෙදාහැරීම් සහ ඔවුන්ගෙන් ලැබුණු දායකත්වයන් හැර) පමණක් ලාභයක් උපයා ඇති බව සැලකේ. හෝ

ඒකාබද්ධ වාර්තාකරණය යනු සම්ප්‍රදායික මූල්‍ය ප්‍රාග්ධනයෙන් ඔබ්බට ගොස් තීරණ ගන්නා පාර්ශවයන්ට, සම්පූර්ණ ප්‍රාග්ධන දායකත්වය සහ මුළු වටිනාකම් නිර්මාණය වන ක්‍රියාවලිය වාර්තා කරන ක්‍රියාවලියකි.

(ලකුණු 03 යි)

(b)

- විශේෂිත අවදානම් සහ අවස්ථා හඳුනාගැනීම
  - අවදානම් සහ අවස්ථා පිළිබඳ ඇස්තමේන්තු කිරීම
  - ඇතිවිය හැකි අවදානම් සහ අවස්ථාවල සිදුවීමේ සම්භාවිතාවය පිළිබඳ සංවිධානය විසින් කරන ඇගයීම
  - අවදානම් අඩු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර
  - අභ්‍යන්තර පාලනවල කාර්යක්ෂමතාව
  - අභ්‍යන්තර පාලනවල කාර්යක්ෂමතාව, ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් ආරක්ෂා කිරීම සහ අභ්‍යන්තර පාලන සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම පිළිබඳ වාර්තා කිරීම
- (ඉහත සඳහන් කරුණු අතරින් දෙකක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ.)

(ලකුණු 02 යි)  
(මුළු ලකුණු 05)

**තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 04**

**(a) ලාභදායීත්ව අනුපාත**

- දළ ලාභ අනුපාතය
  - ක්‍රියාකාරීත්ව ලාභ අනුපාතය
  - ශුද්ධ ලාභ අනුපාතය
  - හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය
  - ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය
  - වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය
- (ඉහත අනුපාත වලින් දෙකක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ)

**ද්‍රවශීලතා අනුපාත**

- ජංගම අනුපාතය
  - ක්ෂණික වත්කම් අනුපාතය
- (ඉහත අනුපාත වලින් එකක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ)

(ලකුණු 03 යි)

(b)

- ඓතිහාසික තොරතුරු පමණක් ලබා දේ.
- අර්ථකථන පුද්ගලික මතයන් මත පදනම් වේ. (අර්ථකථන පුද්ගලබද්ධයි)
- මුදල්මය බලපෑම පමණක් සැලකිල්ලට ගන්නා අතර සමාජීය හා පාරිසරික බලපෑම් නොසලකා හැරේ.
- සෘණ අගයන් සම්බන්ධ වූ විට අනුපාත විකෘති වේ (නොමඟ යවන සුළු වේ)
- උද්ධමන බලපෑම් නොසලකා හැරේ.
- නිවැරදි සහ සම්මත ලෙස නිර්වචනය කරන ලද සූත්‍ර ලබා නොමැත.
- අනුපාතයන් නියාමනය කර නොමැත (අනුපාත ගණනය කිරීම සඳහා නීතිමය පාලනයක් හෝ පොදු රීති මාලාවක් නැත.)
- විවිධ ව්‍යාපාරික ආයතනවල ගිණුම්කරණ ප්‍රතිපත්තිවල පවතින අසමානතා
- මූල්‍ය තත්ත්වය යනු එක් මොහොතක ඡායාරූපයක් පමණක් වන අතර එය මුළු මූල්‍ය වර්ෂය පුරාවට ඇති තත්වය පිළිබිඹු නොකරයි.  
මූල්‍ය ප්‍රකාශන (වාර්තා) හිතාමතාම වෙනස් කිරීමට හෝ හැසිරවීමට හැකියාව ඇත

(ඉහත කරුණු අතරින් දෙකක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ)

(ලකුණු 02 යි)  
(මුළු ලකුණු 05)

**හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 02

(a)

- වගකීම වාර්තාකරණ දින සිට මාස දොළහක් (12) ඇතුළත පියවීමට නියමිත නම්.
- වගකීම සාමාන්‍ය මෙහෙයුම් වක්‍රය ඇතුළත පියවීමට නියමිත නම්
- වගකීම වෙළඳ ස්වභාවයේ එකක් නම්.
- වාර්තාකරණ දිනෙන් පසු අවම වශයෙන් මාස 12ක් යනතුරු වගකීම පියවීම කල් දැමීමට අයිතියක් නොමැති නම්.

(ඉහත සඳහන් කරුණු අතරින් දෙකක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ.)

(ලකුණු 02)

(b)

**හානිකරණ අලාභය ගණනය කිරීම**

ඉවත් කිරීමේ පිරිවැය අඩුකල පසු සාධාරණ අගය	2,600,000	
භාවිත අගය	3,000,000	
නැවත අයකරගත හැකි අගය		3,000,000
ධාරණ අගය		
පිරිවැය	6,800,000	
(-)සමුච්චිත ක්ෂය [6,800,000/4X2]	(3,400,000)	3,400,400
හානිකරණ අලාභය		400,000

(ලකුණු 03)

SRI LANKA

(මුළු ලකුණු 05)

**A කොටසෙහි අවසානය**

**පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 03

(a) (1) ඔව්, මිලදී ගත් ජංගම දුරකථන යෙදුම (Mobile Application) අස්පාශ්‍ය වත්කමක් ලෙස හඳුනාගත හැක. එය අස්පාශ්‍ය වත්කමක අර්ථ දැක්වීමට අනුකූල වේ; එම යෙදුම මගින් පාරිභෝගිකයින්ට සෘජුවම ඇණවුම් ලබා දීමට අවස්ථාව සැලසෙන බැවින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ සම්භාවිතාවක් පවතින අතර, එය මිලදී ගෙන ඇති බැවින් එහි පිරිවැය විශ්වසනීය ලෙස මැනිය හැකිය.

(2) සමාගමට අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය වේ. එබැවින්, එය අස්පාශ්‍ය වත්කමකි - එය ප්‍රාග්ධනීකරණය කළ යුතුය

(ලකුණු 04 යි)

(b)

ප්‍රාග්ධනීකරණය කළ යුතු ණය ගැණුම් පිරිවැය

ABC බැංකු ණය පොලිය	10,000,000X10%X10/12	833,333
PQR බැංකු ණය පොලිය	12,000,000X12%X9/12	1,080,00
(-)පොලී ආදායම		(720,000)
ප්‍රාග්ධනීකරණය කළ යුතු ණය ගැණුම් පිරිවැය		1,193,333

(ලකුණු 06 යි)

(මුළු ලකුණු 10)

**හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය

සීමා සහිත Emelie පෞද්ගලික සමාගම  
2025/03/31 න් අවසන් වර්ෂය සඳහා  
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

		රු.000
බදු පෙර ලාභය (25,500-2,000)		23,500
<u>+/- ගැලපුම්</u>		
වත්කම් ඉවත් කිරීමේ ලාභය (පෙරවැඩ 01)		(3,850)
ක්ෂය වීම් [127,930-(109,730+4,350)]		22,550
පාරිතෝශිත වෙන් කිරීම්		1,100
ණය පොලී වියදම		2,000
පාරිතෝශිත ගෙවීම්		(90)
ආදායම් බදු ගෙවීම් (පෙරවැඩ 03)		(3,690)
		41,520
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්		
තොග වැඩි වීම	(49,990)	

වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ අඩුවීම	94,030	
වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ වැඩි වීම	22,976	67,016
<b>මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය</b>		<b>108,536</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය:</b>		
වත්කම් විකුණුම්	5,500	
නව වත්කම් මිලට ගැනීම [136,420-6,000]-138,690]	(8,270)	
<b>ආයෝජන කටයුතු වල යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය</b>		<b>(2,770)</b>
<b>මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ට</b>		
ණය ලබා ගැනීම	7,500	
කොටස් නිකුතුව	50,000	
ගෙවූ ණය	(44,310)	
ගෙවූ ණය පොලිය (පෙරවැඩ 02)	(10,330)	
<b>මූල්‍ය කටයුතු වලින් ජනනය ශුද්ධ මුදල් ප්‍රවාහය:</b>		<b>2,860</b>
<b>කාලච්ඡේදයේ මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වෙනස් වීම</b>		<b>108,626</b>
ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ		161,083
<b>අවසන් මුදල් හා මුදල් සමාන දෑ</b>		<b>269,709</b>

**පෙරවැඩ**

**පෙරවැඩ 01 - ඉවත් කිරීම් මත ලාභය**

පිරිවැය	6,000	මුදල්	5,500
ලා/ලා	3,850	සමුච්චිත ක්ෂය.	3,750
		ක්ෂය	600
	<b>9,850</b>		<b>9,850</b>

**පෙරවැඩ 02 - ගෙවිය යුතු පොලී ගිණුම**

මුදල්	10,330	ඉ/ගෙ/ශේෂය	13,800
ප/ගෙ/ශේෂය	5,470	ලා/ලා	2,000
	<b>15,800</b>		<b>15,800</b>

**පෙරවැඩ 03 - ගෙවිය යුතු ආදායම් බදු**

මුදල්	3,690	ඉ/ගෙ/ශේෂය	4,220
ප/ගෙ/ශේෂය	3,780	ලා/ලා	3,250
	<b>7,470</b>		<b>7,470</b>

(මුළු ලකුණු 10)

**හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 02

(a)

- (1) ආහාර විෂ විමක් සිදු වූ බවට චෝදනා කරමින් පාරිභෝගිකයෙකු විසින් වන්දි ඉල්ලා පවරන ලද නඩුව, LKAS 37 (ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් හා වත්කම්) ප්‍රමිතියට අනුව අසම්භාව්‍ය වගකීමක් ලෙස සැලකිය හැකිය. මෙම නිගමනයට හේතුව වන්නේ, නීති උපදෙස් වලට අනුව එම වගකීම ඉටු කිරීමට සිදු වීමේ සම්භාවිතාව අවම මට්ටමක පැවතීමයි. කෙසේ වෙතත්, එය 'සිදුවිය හැකි බැඳීමක්' විය හැකිය. තවද, මෙම නඩුව 2025 මාර්තු 30 වන දින ගොනු කර ඇති අතර, නඩු කටයුතු ආරම්භ වූවා පමණි. එබැවින් නඩුවේ අනාගත ප්‍රතිඵලය අවිනිශ්චිතය. මෙය අනිශ්චිත වගකීමක් බැවින්, එය මූල්‍ය ප්‍රකාශනවල වගකීමක් ලෙස හඳුනාගත නොහැකි වුවත්, එහි ස්වභාවය සහ මූල්‍යමය බලපෑම පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව්වක් සිදු කළ යුතුය
- (2) අනුමත නොකළ වියදම් වල බදු බලපෑම වෙනුවෙන් 'ප්‍රතිපාදනයක්' සිදු කිරීම අවශ්‍ය වේ. ලබා දී ඇති තොරතුරු වලට අනුව, මූල්‍ය ප්‍රකාශන අනුමත කිරීමට ප්‍රථම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් 500,000 ක වියදමක් ඉඩ දී නොමැත. මෙම අනුමත නොකළ වියදම් වෙනුවෙන් ඇති වන බදු බලපෑම සඳහා බදු ගෙවීමක් සිදු කිරීමට සිදු වේ. එබැවින් LKAS 37 ප්‍රමිතියට අනුව ඒ සඳහා ප්‍රතිපාදනයක් වෙන් කිරීම අවශ්‍ය වේ
- (3) රුපියල් 800,000 ක ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම අවශ්‍ය වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන අනුමත කිරීමට ප්‍රථම, වන්දි වශයෙන් රුපියල් 800,000 ක මුදලක් ගෙවිය යුතු බවට අධිකරණ තීන්දුව ලැබී ඇත. මෙම වගකීම ඉටු කිරීමට සිදු වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව නීතිඥයන්ගේ මතය වූ අතර, පසුව එය අධිකරණ තීන්දුව මගින් තහවුරු විය. එබැවින්, LKAS 37 (ප්‍රතිපාදන) සහ LKAS 10 (වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසු සිදුවන සිදුවීම්) ප්‍රමිතීන්ට අනුව ඒ සඳහා ප්‍රතිපාදනයක් වෙන් කිරීම අත්‍යවශ්‍ය වේ

(ලකුණු 06)

(b)

සංශෝධිත ප්‍රයෝජනවත් ආයු කාලය අනුව ක්ෂය වීම

	රු..000
යන්ත්‍ර වල පිරිවැය	8,000,000
(-) සමුච්චිත ක්ෂය	(3,000,000)
2024/04/01 දිනට ශුද්ධ පොත් වටිනාකම	5,000,000
සංශෝධනය කරන ලද ඉතිරි ප්‍රයෝජනවත් ආයු කාලය	4
ක්ෂය	1,250,000

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

**B කොටසෙහි අවසානය**

**අටවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය

(a)

සීමා සහිත Ultra පොදු සමාගමේ  
2025/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
ලාභාලාභ හා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

	සටහන්	රු. 000
අයහාරය		459,955
විකුණුම් පිරිවැය		(285,200)
දළ ලාභය		174,755
අනෙකුත් ආදායම්	1	2,500
බෙදාහැරීමේ වියදම්		(62,798)
පරිපාලන වියදම්		(52,273.4)
මූල්‍ය වියදම්		(12,309.4)
අනෙකුත් වියදම්		(4,100)
බදු පෙර ලාභය	2	45,774.2
ආදායම් බදු වියදම	3	(10,500)
බදු පසු ලාභය		35,274.2
අනෙකුත් විස්තීර්ණ ආදායම්		2,000
මුළු විස්තීර්ණ ආදායම්		37,274.2

(ලකුණු 09)

(b)

සීමා සහිත Ultra පොදු සමාගමේ  
2025/03/31 දිනට  
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	සටහන්	රු. 000
<b>ජංගම නොවන වත්කම්</b>		
දේපළ පිරිසික හා උපකරණ		83,600
භාවිත අයිතිය සහිත වත්කම්		7,870.1
		91,470.1
<b>ජංගම වත්කම්</b>		
තොගය (43,000-4,100)		38,900
වෙළඳ ලැබිය යුතු දෑ	4	33,750
අනෙකුත් ලැබිය යුතු දෑ	5	4,300
මුදල් සහ මුදල් සමාන දෑ		56,300
මුළු වත්කම්		224,720.1

<b>හිමිකම්</b>			
ප්‍රකාශිත ප්‍රාග්ධන		100,000	
රඳවාගත් ඉපැයුම්		66,774.2	
ප්‍රත්‍යාගණන සංචිතය		5,000	171,774.2
<b>ජංගම නොවන වගකීම්</b>			
කල්බදු වගකීම්	7	4,883.3	4,883.3
<b>ජංගම වගකීම්</b>			
වෙළඳ ගෙවිය යුතු දෑ		45,819	
ගෙවිය යුතු ආදායම් බදු	8	100	
කල්බදු වගකීම්	7	2,143.6	48,062.6
<b>මුළු හිමිකම් හා වගකීම්</b>			<b>224,720.1</b>

(ලකුණු 08)

(c)

සීමා සහිත Ultra පොදු සමාගමේ  
2025/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

	ප්‍රකාශිත ප්‍රාග්ධන	රඳවාගත් ඉපැයුම්	ප්‍රත්‍යාගණන සංචිතය	එකතුව
1/4/2024 දිනට ආරම්භක ශේෂය	100,000	31,500	3,000	134,500
මුළු විස්තීර්ණ ආදායම්		35,274.2	2,000	37,274.2
31/3/2025 දිනට අවසන් ශේෂය	100,000	66,774.2	5,000	171,774.2

(ලකුණු 03)

(d)

දේපල පිරියත හා උපකරණ

	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	භාවිත අයිතිය සහිත වත්කම්	එකතුව
<b>පිරිවැය/ප්‍රත්‍යාගණනය</b>					
ආරම්භක ශේෂය	58,000	36,000	18,000	-	112,000
ඉවත් කිරීම	-	-	(6,000)	-	(6,000)
එකතු කිරීම	-	-	-	10,493.50	10,493.50
ප්‍රත්‍යාගණනය	2,000	-	-	-	2,000
<b>අවසන් ශේෂය 31.03.2025</b>	<b>60,000</b>	<b>36,000</b>	<b>12,000</b>	<b>10,493.50</b>	<b>118,493.50</b>
<b>සමුච්චිත ක්ෂය</b>					
ආරම්භක ශේෂය	-	16,000	9,000	-	25,000
ඉවත් කිරීම	-	-	(6,000)	-	(6,000)
වාර්ශික ක්ෂය	-	900	4,500	2,623.375	8,023.375
<b>අවසන් ශේෂය 31.03.2025</b>	<b>-</b>	<b>16,900</b>	<b>7,500</b>	<b>2,623.375</b>	<b>27,023.375</b>

ධාරණ අගය 31.03.2025					91,470.125
---------------------	--	--	--	--	------------

(ලකුණු 05)

**සටහන් 01** අනෙකුත් ආදායම්

	රු.. 000
මෝටර් රථ ඉවත්කිරීම් ලාභය	2,500
	2,500

**සටහන් 02** පහත සඳහන් වියදම් බදු වලට පෙර ලාභයෙන් අඩු කරන ලදී.

	රු.. 000
භාවිත අයිතිය සහිත වත්කම් සඳහා ක්ෂය ක්ෂය	2,623.4
ක්ෂය	5,400
කල්බදු පොලී	809.4
ශුද්ධ උපලබ්ධික වටිනාකම් අලාභය	4,100

**සටහන් 03** ආදායම් බදු

	රු.. 000
ප්‍රවර්ධන වර්ෂයේ බදු වියදම	10,500
පෙර වසරේ අධි/උණ වෙන්කිරීම	-
මුලු ආදායම් බදු වියදම	10,500

**සටහන් 04** වෙළඳ ලැබිය යුතු දෑ

	රු.. 000	
වෙළඳ ලැබිය යුතු දෑ ශේෂය	41,000	
(-) බොල්ණය	(3,500)	
බොල්ණය වලින් පසු වෙළඳ ලැබිය යුතු ශේෂය		37,500
(-) ලැබිය යුතු දෑ සඳහා ප්‍රතිපාදනය	4,200	
ලැබිය යුතු යුතු දෑ සඳහා ප්‍රතිපාදනයේ ධාරණ වටිනාකම	(3,500)	
	700	
(-) ලැබිය යුතු දෑ සඳහා ප්‍රතිපාදනය	3,050	(3,750)
වෙළඳ ලැබිය යුතු ධාරණ අගය		33,750

**සටහන් 05** අනෙකුත් ලැබිය යුතු දෑ

	රු.. 000
ලැබිය යුතු රක්ෂණය	2,500
ඉදිරියට කල කුලී	1,800
	4,300

**ඉදිරියට කල කුලී**

	රු. 000
ඉදිරියට කල කුලී ධාරණ අගය	2,400
(-)ප්‍රවර්ධන වර්ෂය සඳහා කුලිය [2,400/12X3]	(600)
ඉදිරියට කල කුලී	1,800

**පෙරවැඩ**

**පෙරවැඩ 01**

**වියදම් විශ්ලේෂණය**

විස්තරය	විකුණුම් පිරිවැය	පරිපාලන	බෙදාහැරීම්	මූල්‍ය	වෙනත්
තොග ශුද්ධ උපලබ්ධි අගයේ අඩු වීම					4,100
භාවිත අයිතිය සහිත වත්කම් ක්ෂය			2,623.4		
ගොඩනැගිලි ක්ෂය		900			
මෝටර් රථ ක්ෂය			4,500		
වෙළෙඳ ලැබිය යුතු දෑ සඳහා ප්‍රතිපාදනය			3,050		
කල්බදු පොලී				809.4	
කුලී		600			
ශේෂ පිරික්සුමට අනුව	285,200	61,298	42,100	11,500	
	<b>285,200</b>	<b>62,798</b>	<b>52,273.4</b>	<b>12,309.4</b>	<b>4,100</b>

**පෙරවැඩ 02**

**ලැබිය යුතු දෑ සඳහා ප්‍රතිපාදනය**

	රු. 000
බොල්ණය අඩුකිරීමෙන් පසු වෙළඳ ලැබිය යුතු දෑ	37,500
ලැබිය යුතු දෑ සඳහා ප්‍රතිපාදනය 10%	3750
බොල්ණය අඩු කිරීමෙන් පසු වෙළඳ ලැබිය යුතු දෑ සඳහා වෙන්කිරීම	700
වෙළඳ ලැබිය යුතු දෑ සඳහා උමණ ප්‍රතිපාදනය	3,050

**පෙරවැඩ 02**

**තොග ශුද්ධ උපලබ්ධි අගයේ අඩු වීම**

		රු. 000
තොග පිරිවැය		9,000
ශුද්ධ උපලබ්ධි අගය		
ඇස්තමේන්තු ගත විකුණුම් මිල 1,000 ජ්‍යෙෂ්ඨ X 10,000 X 50%	5,000	
(-)ඇස්තමේන්තු ගත විකුණුම් වියදම	(100)	4,900
ශුද්ධ උපලබ්ධි අගයේ අඩු වීම		4,100

**මෝටර් රථ ඉවත් කිරීමේ ලාභ හෝ අලාභ**

මෝටර් රථ	6,000	මෝටර් රථ සම්මුඛික ක්ෂය	6,000
ලා/ලා	2,500	ලැබිය යුතු රක්ෂණය	2,500
	<u>8,500</u>		<u>8,500</u>

විනාශ වූ මෝටර් රථයේ සම්මුඛික ක්ෂය

	රු. 000
පිරිවැය	6,000
භාවිතා කල කාලය	4
ප්‍රයෝජනවත් කාලය	4
සම්මුඛික ක්ෂය 6,000/4X4	6,000

**පෙරවැඩ 04**

ඉඩම් ප්‍රත්‍යාගණනය

	රු. 000
ප්‍රත්‍යාගණන අගය	60,000
ඉඩමේ ධාරණ අගය	58,000
ප්‍රත්‍යාගණන ලාභය	2,000

**පෙරවැඩ 05**

ක්ෂය

වත්කම්	ගොඩනැගිලි	මෝටර් රථ
පිරිවැය	36,000	18,000
ප්‍රයෝජනවත් කාලය	40	4
ක්ෂය	900	4,500

**පෙරවැඩ 06**

ප්‍රවර්ධන වසරේ බද්ධ

	රු. 000
ප්‍රවර්ධන වසරේ බදු වියදම	6,100
ප්‍රවර්ධන වසරේ බදු වෙන්කිරීම	(6,100)
ඌණ හෝ අධි වෙන්කිරීම	-

**පෙරවැඩ 07**

කල්බදු වගකීම

	රු. 000	රු. 000
මූලික කල්බදු වගකීම		8,993.5
කල්බදු පොලී [8,993.5X9%]		809.4
(-) කල්බදු වාරිකය		(2,776)
අවසාන කල්බදු වගකීම		7,026.9
කල්බදු වගකීමේ ජංගම කොටස		

ඊලග වසරේ කල්බදු වාරිකය	2,776	
(-)ඊලග වසරේ කල්බදු පොලිය [7,026.9X9%]	(632.4)	2,143.6
කල්බදු වගකීමේ ජංගම නොවන කොටස		4,883.3

**පෙරවැඩ 08**

**ප්‍රවර්ධන වසරේ ගෙවිය යුතු බද්ද**

	රු. 000
ප්‍රවර්ධන වසරේ බදු වියදම	10,500
ප්‍රවර්ධන වසරේ ගෙවූ බදු [16,500 – 6,100]	10,400
ප්‍රවර්ධන වසරේ ගෙවිය යුතු බද්ද	100

(මුළු ලකුණු 25)

**නවවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 04
--------------

අනුපාතය	සූත්‍රය	වර්ෂය 31/3/2025
දළ ලාභ අනුපාතය	දළ ලාභය/විකුණුම් X 100	=420,800 / 1,921,310 X 100 =21.9%
ශුද්ධ ලාභ අනුපාතය	බදු පසු ලාභය/විකුණුම් X 100	=128,790 / 1,921,310 X 100 =6.7%
තොග රැඳවුම් කාලය	365/ විකුණුම් පිරිවැය X සාමාන්‍ය තොගය	=365 / 1,500,520 X (110,700 + 108,400)/2 = දින 27
ණයගැති එකතු කිරීමේ කාලය	365/ණයට විකුණුම් X සාමාන්‍ය ණයගැති	=365/ 60% X 1,921,320 X (587,200 + 420,680)/2 = දින 160
ණයහිමි ගෙවීම් කාලය	365/ණයට විකුණුම් X සාමාන්‍ය ණයහිමි	=365 / 75% X 1,500,520 X 90% X (116,800 + 112,100)/2 = දින 41

(මුළු ලකුණු 10)

**10 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 05
--------------

**(a)**

**කීර්තිනාමය ගණනය කිරීම**

	රු. 000	
ආයෝජනයේ සාධාරණ වටිනාකම	160,000	
පාලනයට යටත් නොවන කොටස් හිමියන්ගේ සාධාරණ වටිනාකම	35,000	
මුළු ආයෝජනය		195,000
(-)ශුද්ධ වත්කම්වල සාධාරණ වටිනාකම		

ප්‍රකාශිත ප්‍රාග්ධනය	150,000	
රඳවාගත් ඉපැයුම්	25,000	
ඉඩමේ සාධාරණ අගය වැඩිවීමෙන් ඇති වූ ලාභය W 1	8,000	(183,000)
අත්පත්කරගැනීම මත කීර්තිනාමය		12,000

(ලකුණු 04)

(b)

සීමා සහිත සිදේවි සමූහය

2025/3/31 න් අවසන් දිනට

ඒකාබද්ධ මූල්‍ය තත්ව ප්‍රකාශය

රු.. 000

<b>ජංගම නොවන වත්කම්</b>		
දේපළ පිරිසක උපකරණ [350,000+165,000+ + 8,000 – 1,500 + 300 ]	521,800	
කීර්තිනාමය [ + 160,000 - 8,000 + 35,000 – 175,000 ]	12,000	
දේවි පොදු සමාගමේ කල ආයෝජනය [ - 160,000 ]	-	
දේවි පොදු සමාගමේ ණයකර වල කල ආයෝජනය [ - 30,000 ]	-	533,800
<b>ජංගම වත්කම්</b>		
තොගය [ 85,000+45,000- 1,000 ]	129,000	
වෙළඳලැබිය යුතු දෑ [ 60,000+34,200- 20,000 ]	74,200	
මුදල් හා මුදල් සමාන දෑ	91,700	294,900
<b>මුළු වත්කම්</b>		<b>828,700</b>
<b>හිමිකම්</b>		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	400,000	
රඳවාගත් ඉපැයුම් [ 210,000 – 900 – 1,500 + 11,070 ]	218,670	
මව් සමාගමේ කොටස් හිමියන්ට අයිති හිමිකම	618,670	
පාලනයට යටත් නොවන හිමිකම [ + 35,000 + 1,200 – 100 + 30 ]	36,130	654,800
<b>ජංගම නොවන වගකීම්</b>		
ණයකර [100,000 - 30,000 ]	70,000	70,000
<b>ජංගම වගකීම්</b>		
වෙළඳ ගෙවිය යුතු දෑ [ 93,700+25,200 - 20,000 ]	98,900	
වෙනත් ගෙවිය යුතු දෑ	5,000	103,900
<b>මුළු හිමිකම් හා වගකීම්</b>		<b>828,700</b>

**පෙරවැඩ 01** ඉඩමේ සාධාරණ අගය වැඩිවීමෙන් ඇති වූ ලාභය

	රු.000
ඉඩමේ සාධාරණ අගය	53,000
ඉඩමේ පොත් අගය	(45,000)
ඉඩමේ සාධාරණ අගය වැඩිවීමෙන් ඇති වූ ලාභය	8,000

**පෙරවැඩ 02** පරිපාලනයේ ශුද්ධ වත්කම්

	අත්පත් කරගැනීමට පෙර	අත්පත් කරගැනීමට පසු	වාර්ථාකරණ දිනය
ප්‍රකාශිත ප්‍රාග්ධනය	150,000	-	150,000
රඳවාගත් ඉපැයුම්	25,000	12,000	37,000
	175,000	12,000	187,000
අත්පත් කර ගැනීමෙන් පසු ශුද්ධ වත්කම්වල පාලනයට යටත් නොවන හිමිකමේ කොටස [12,000 X 10%]		1,200	

**පෙරවැඩ 03** තොග මත උපලබ්ධි නොවූ ලාභ

	රු.000
තොගය	6,000
ලාභාංගිකය	20%
උපලබ්ධි නොවූ ලාභය [6,000/120X20]	1,000
මව් සමාගමට අයිති උපලබ්ධි නොවූ ලාභය [1,000 X 90%]	900
පාලනයට යටත් නොවන හිමිකමට අයිති උපලබ්ධි නොවූ ලාභය [1,000 X 10%]	100

**පෙරවැඩ 04** මෝටර් රථ විකුණුම් මත උපලබ්ධි නොවූ ලාභ

	රු.000
ඉවත් කල අගය	7,500
ධාරණ අගය	(6,000)
උපලබ්ධි නොවූ ලාභ	1,500

(ලකුණු 11)  
(මුළු ලකුණු 15)

**C කොටසෙහි අවසානය**

## **Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)